


ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුව යටතේ අදියර දෙකකින් යුත් මූල්‍ය පාරිභෝගික පැමිණිලි විසඳීමේ ක්‍රියාවලිය



අදියර 1

ඔබගේ පැමිණිලි අදාළ මූල්‍ය ආයතනය* වෙත යොමු කිරීම (කඩිනම් විසඳුමක් ලබා ගැනීම සඳහා පහසුම මඟ)



අදියර 2

ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ වී දෙපාර්ශවයටම පිළිගත හැකි සාධාරණ විසඳුමක් සඳහා පැමිණිලි, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව (FCRD) වෙත යොමු කිරීම



*ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන - <https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions>